

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්වගාණනය කළ මතය

සීමාසහිත තෝරන් සී සමාගමේ 2022 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2022 මාර්තු 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගාණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගාණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගාණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව.
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

(අ)	අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
	ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 1			
(i)	<p>සමාගමේ 2018/2019, 2019/2020, 2020/2021 සහ 2021/2022 වර්ෂ වලදී පිළිවෙලින් රු.10,897,711, රු.118,160,662, රු.89,278,872 ක් සහ රු.112,074,881 ක මෙහෙයුම් අලාභ පෙන්වුම් කරන අතර 2022 මාර්තු 31 දිනට සමුච්චිත අලාභය රු.415,359,594 ක්ද විය. එසේම, සමාගමේ ජංගම වත්කම් වලින් ජංගම වගකීම් අඩු කළ වටිනාකම රු.98,934,545 ක සෘණ අගයක් වන අතර මුළු ශුද්ධ වත්කම් රු.390,454,252 ක සෘණ අගයක් විය. ප්‍රමිතියේ ඡේද අංක 26 ප්‍රකාරව අස්තීත්වයට ලාභදායී මෙහෙයුම් ඉතිහාසයක් සහ මූල්‍ය සම්පත් අවශ්‍ය පමණට පවතී නම් විස්තරාත්මක විශ්ලේෂණයකින් තොරව අඛණ්ඩ පැවැත්ම පදනම උචිත වන බව නිගමනය කරනු ලැබිය හැකි අතර අනෙකුත් අවස්ථාවලදී අඛණ්ඩ පැවැත්ම පදනම උචිත වන්නේද යන්න සමාගම තක්සේරුවක් සිදු කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම විසින් අඛණ්ඩ පැවැත්ම පිළිබඳ තක්සේරුවක් සිදු කර නොතිබූ අතර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කිරීමටද කටයුතු කර නොතිබුණි.</p>	<p>2021/2022 වර්ෂය හා සැසඳීමේදී 2020/2021 වර්ෂයේ අනෙකුත් ආදායම රු.9,222,534 කින් වැඩි වී තිබීම හේතුවෙන් 2020/2021 වර්ෂයට සාපේක්ෂව 2021/2022 වර්ෂයේ අලාභය වැඩි වී තිබුණි. තවද, 2020/2021 වර්ෂයේ ආයුඝණක ලාභය රු.9,826,259 ක් වූ නමුත් එය 2021/2022 වර්ෂයේදී රු.1,377,780 ක අලාභයක් විය. 2020/2021 වර්ෂයේ අවසන් තොගය රු.22,295,326 ක් වූ අතර එය සමාලෝචිත වර්ෂයේ රු.9,493,836 ක් විය. එම නිසා 2021/2022 වර්ෂයේ රු.113,452,660 විශාල අලාභයක් සහ සමුච්චිත අලාභය රු.415,359,594 ක් විය.</p>	<p>මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අවිනිශ්චිතතාවයන් පවතින විට අඛණ්ඩ පැවැත්ම උචිත වන්නේ ද යන්න පිළිබඳ සමාගම තක්සේරුවක් සිදුකර මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කල යුතුය.</p>	

- (ii) ප්‍රමිතියේ ඡේද අංක 32 ප්‍රකාරව අස්ථිත්වයක් විසින් ප්‍රමිතියක් මගින් අවශ්‍ය කෙරෙන හෝ අවසර දී ඇති විටෙක හැර වත්කම් සහ වගකීම් හෝ ආදායම් සහ වියදම් හිලව් නොකළ යුතු වුවද ඊට අනුගත නොවී සමාගම විසින් සි නෝර් පදනම වෙත ගෙවිය යුතු රු. 6,046,111 ක් සහ එම පදනමින් සමාගමට ලැබිය යුතු රු. 8,147,248 ක ශේෂයක් හිලව් කර රු. 2,101,137 ක ශේෂයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වෙළඳ ලැබිය යුතු ශේෂය තුළ දක්වා තිබුණි.
 - (iii) ප්‍රමිතියේ 69 (ඇ) ඡේදයට අනුකූල නොවී ගිණුම් කාලවිච්ඡේදයෙන් පසු මාස දොළහක් ඇතුළත සමාගම විසින් ගෙවිය යුතුව තිබූ එකතුව රු. 310,319,231 ක් වූ වෙළඳ හා අනෙකුත් ශේෂයන් ජංගම නොවන වගකීම් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණි.
 - (ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 7
 - (i) ප්‍රමිතියේ 18 (ආ) ඡේදය ප්‍රකාරව, වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ශුද්ධ ලාභය හෝ අලාභය භාවිතා කළ යුතු වුව ද, ඊට අනුකූල නොවී සමාගම විසින් පොළී වලට පෙර ලාභය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කර තිබුණි.
 - (ii) මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ කාරක ප්‍රාග්ධන වෙනස්වීම් තුළ රු.25,275,171 ක ගෙවිය යුතු ගිණුම්හි ධන බලපෑම හඳුනා නොගැනීම හේතුවෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහයෙහි සෘණ බලපෑම එම ප්‍රමාණයෙන් වැඩි වී තිබුණි.
- විගණන වාර්තාවේ දක්වා ඇති ණය සහ පොළී ශේෂයන් මූල්‍ය ප්‍රකාශනය තුළ ඇතුළත් අගයන් හා එකඟ වේ.
- ප්‍රමිතියේ ප්‍රතිපාදනයන්ට පටහැනිව ගෙවිය යුතු සහ ලැබිය යුතු ශේෂයන් හිලව් නොකළ යුතුය.
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉදිරි මාස දොළහ තුළ පියවිය යුතු වගකීම් ජංගම වගකීම් ලෙසද, එසේ ඉදිරි මාස දොළහ තුළ පියවිය නොහැකි වගකීම් ජංගම නොවන වගකීම් ලෙස නිවැරදිව වර්ගීකරණය කොට ඇත.
- ප්‍රමිතිය ප්‍රකාරව වෙළඳ ණයහිමියන් ජංගම වගකීම් යටතේ දැක්විය යුතුය.
- ප්‍රමිතිය ප්‍රකාරව වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ශුද්ධ ලාභය හෝ අලාභය භාවිතා කළ යුතුය.
- ගෙවිය යුතු ගිණුම්හි වෙනස්වීම් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ මූල්‍ය වියදම් යටතේ හඳුනාගෙන ගැලපීම් කර ඇත.
- ගෙවිය යුතු ගිණුම්හි වෙනස්වීම් රු.25,275,171 ක වටිනාකම මූල්‍ය වියදම් තුළ හෝ ගලපා නොමැති අතර , මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ කාරක ප්‍රාග්ධන වෙනස්වීම්හි බලපෑම නිවැරදිව ගැලපීමට කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
<p>(අ) ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශිත විනිමය අනුපාත අනුව, 2022 මාර්තු 31 දිනට පෞද්ගලික සමාගමක් වෙත ගෙවිය යුතු එක්සත් ජනපද ඩොලර් 170,580 හි රුපියල් වටිනාකම, රු.51,002,703 ක් වුවත්, සමාගම විසින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි ජංගම නොවන වගකීම් ලෙස එම වටිනාකම රු.46,947,156 ක් ලෙස හඳුනාගෙන තිබීම හේතුවෙන් රු.4,055,547 කින් ජංගම නොවන වගකීම් අඩුවෙන් දැක්වුණි. තවද, සමාලෝචිත වර්ෂයේ රු.16,538,720 ක් වූ විදේශ විනිමය පරිවර්තන අලාභය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 21 ඡේද අංක 28 අනුව විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් තුළ හඳුනාගෙන නොතිබීම හේතුවෙන් සමාගමේ අලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දැක්වුණි.</p>	<p>සමාගම මෙම හිඟ ණයහිමි ශේෂය පියවීමට කටයුතු නොකරන බැවින් විස්තීරණ ආදායම් ප්‍රකාශය තුළ මෙම විදේශ විනිමය අලාභය ගැළපීම ප්‍රායෝගික නොවන බැවින් රඳවාගත් ඉපැයුම් තුළ ගළපා ඇත. කෙසේ වෙතත් මෙම ගැළපීම ගිණුම්කරණ ප්‍රමිති වලට පටහැනි වන්නේ නම් 2022/2023 ගිණුම් කාලච්ඡේදයේදී ගැළපීමට කටයුතු කරමි.</p>		<p>ප්‍රමිතිය ප්‍රකාරව විදේශ විනිමය පරිවර්තන අලාභය මූල්‍ය වියදම් තුළ ගැලපිය යුතුය.</p>
<p>(ආ) 2022 මාර්තු 31 දිනට සමාගමේ වෙළඳ ලැබියයුතු ශේෂය රු. 11,931,916 ක් වූ අතර, 2012/2013 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වාම භානිකරණය වෙනුවෙන් ප්‍රතිපාදනය කිරීමක් සිදු කර නොමැති අතර ඒ සඳහා ගිණුම් ප්‍රතිපත්තියක් ද හඳුනාගෙන නොතිබුණි.</p>	<p>අඩමාණ ණය සඳහා වෙන්කිරීම සිදු කර ඇත්තේ එම ණයගැතියන් මිය යාම සහ එම හේතුවෙන් ණය අයකරගැනීමට සමාගමට නොහැකිවීම මතයි. නමුත් බොල්ණය ප්‍රමාණය සමාගමට නිවැරදිව ඇස්තමේන්තු කර ගැනීමට නොහැකිවී ඇති අතර තවදුරටත් අයකරගැනීමට කටයුතු කරමින් පවතී. එම නිසා 2011/2012 වර්ෂයේදී සිදු කරන ලද අඩමාණ ණය වෙන් කිරීම මේ දක්වා ඉදිරියට ගෙන එමින් පවතී.</p>		<p>වෙළඳ ලැබිය යුතු දෑ වෙනුවෙන් භානිකරණ අලාභ සඳහා ඉඩහැරීම් සිදුකළ යුතුය.</p>
<p>(ඇ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව පාරිතෝෂික වෙන්කිරීම් රු. 36,814,217 ක්, සේවක පාරිතෝෂික වියදම රු.5,744,821 ක් හා ආයුගණක අලාභය රු.1,377,780ක් වුවද උපලේඛන අනුව එම ශේෂයන් පිළිවෙලින් රු.36,087,891 ක්, රු. 4,812,482 ක් හා 1,583,792 ක් විය.</p>	<p>2022/2023 වර්ෂයේදී එය නිවැරදි කිරීමට කටයුතු කරමි.</p>		<p>පාරිතෝෂික සඳහා සැසඳුම් ප්‍රකාශ සකස්කරමින් ශේෂයන් නිවැරදි කරමින් මූල්‍ය ප්‍රකාශන තුළ ගැලපීමට කටයුතු කළ යුතුය.</p>

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වෙළඳ ලැබිය යුතු ශේෂයෙන් රු. 12,429,596 ක් වූ ශේෂය වර්ෂ 5 ට වඩා වැඩි කාලයක සිට අයවීමට පැවති අතර එය මුළු ලැබිය යුතු වටිනාකමින් සියයට 70 ක් විය.	බොහෝ පාරිභෝගිකයින් නිසිකලට ගෙවීම් සිදු කරයි. අඩමාණ ණය සඳහා වෙන්කිරීම සිදු කර ඇත්තේ එම ණයගැතියන් මිය යාම හේතුවෙන් ණය අයකරගැනීමට නොහැකිවීම මතයි. බොල්ණය ප්‍රමාණය සමාගමට නිවැරදිව ඇස්තමේන්තු කර ගැනීමට නොහැකි වී ඇති අතර තව දුරටත් අයකර ගැනීමට කටයුතු කරමින් පවතී. .	වෙළඳ ලැබිය යුතු ශේෂයන් අය කර ගැනීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලන පද්ධතියක් හඳුන්වා දිය යුතු ය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රු.89,084,301 ක් වූ වෙළඳ ගෙවිය යුතු ශේෂයෙන් රු. 68,901,350 ක් වර්ෂ 5 ට වඩා වැඩි කාලයක සිට ගෙවීමට පැවති අතර එය මුළු ගෙවිය යුතු වටිනාකමින් සියයට 78 ක් විය.	විගණන වාර්තාවේ දක්වා ඇති ණය සහ පොළී ශේෂයන් මූල්‍ය ප්‍රකාශයන් තුළ ඇතුළත් අගයන් හා එකඟ වේ.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීම සම්බන්ධයෙන් සැලසුම් සහගත වැඩපිළිවෙළක් හඳුනාගෙන කඩිනමින් නිරවුල් කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, අනුකූල නොවීම රෙගුලාසි ආදියට යොමුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 15 වගන්තිය	සේවයෝජකයා විසින් සෑම 2025 අගෝස්තු මස 31 දින වන විට ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ශේෂය රු.52,668,307 ක් වේ. 2015 වර්ෂයේ සිට 2022 මාර්තු 31 දිනට ගෙවීමට පැවති ශේෂය රු.37,045,709 ක් විය.	පනත ප්‍රකාරව සේවක අර්ථසාධක අරමුදල් නියමිත දින වලදී ගෙවීමට කටයුතු කළ යුතුය.

(ආ)	1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනත	සේවක භාරකාර අරමුදලේ දායක මුදල් 2021 වර්ෂයේ සැප්තැම්බර් සිට, 2022 මාර්තු 31 දින දක්වා නොගෙවීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවීමට පැවති ශේෂය රු.1,945,425 ක් විය.	2025 ඔක්තෝබර් මස 31 දින වන විට ගෙවිය යුතු සේවක භාරකාර අරමුදල් ශේෂය රු. 3,214,178 ක් වේ.	පනත ප්‍රකාරව සේවක භාරකාර අරමුදල් නියමිත දිනවලදී ගෙවීමට කටයුතු කළ යුතුය.
(ඇ)	2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 26 වන වගන්තිය සහ 2005 අංක 6 දරන එකතුකළ අගය මත බදු (සංශෝධිත) පනත	සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට 2010 වර්ෂයේ සිට පැවත එන, සමාගම විසින් ගෙවා නොතිබූ එකතු කළ අගය මත බදු වටිනාකම රු. 182,739,938 ක් වූ අතර එකතු කළ අගය මත බදු කාලානුරූපීව නොගෙවීම හේතුකොටගෙන එදිනට රු.27,963,374 ක අධිභාර ද ගෙවීමට පැවතුණි.	එකතු කළ අගය මත ගෙවිය යුතු බදු වටිනාකමින් රු.66,105,672ක් 2025/04/18 දින පියවීමට කටයුතු කර ඇති අතර පනවන ලද අධිභාර කපාහැරීමට අදාළ බලධාරීන් විසින් කටයුතු කර ඇත.	පනත ප්‍රකාරව එකතු කළ අගය මත බදු නියමිත දිනවලදී ගෙවීමට කටයුතු කළ යුතුය.
(ඈ)	2007 අංක 07 දරන සමාගම් පනත			
(i)	50 (i) වගන්තිය	සමාගම් පනතේ 5 වගන්තිය යටතේ සමාගමක් සංස්ථාපනය කළ වහාම සුදුසුකම් ලබන කොටස් හිමියන්ගේ නමට කොටස් සහතික නිකුත් කළ යුතු වුවත් සමාගමේ විගණිත දිනය වූ 2025 සැප්තැම්බර් 18 දින වන විටත් වටිනාකම රු.24,905,369 ක් වූ කොටස් සම්බන්ධයෙන් අදාළ කොටස් හිමියන්ට කොටස් සහතික නිකුත් කර නොතිබුණි.	ආරම්භක කොටස් නිකුතුවෙන් පසු සමාගම කොටස් නිකුත් කිරීමට කටයුතු කර නොතිබුණි. නමුත් ආරම්භක නිකුතුව පසුව අවලංගු කර ඇති අතර එම නිසා සමාගම කිසිදු කොටස් සහතිකයක් නිකුත් කර නොතිබුණි.	අවලංගු කිරීමක් විගණනයේදී නිරීක්ෂණය නොවන අතර කොටස් හිමියන් වෙත කොටස් සහතික නිකුත් කළ යුතුය.
(ii)	220(i) වගන්තිය	සමාගමේ ශුද්ධ වත්කම් එහි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් අඩක් හෝ ඊට වඩා අඩුවන බව සමාගමට හෝ අධ්‍යක්ෂකවරයකුට පෙනී යන අවස්ථාවකදී දින 20ක් ඇතුළත අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ කොටස් හිමියන් වෙත අනිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට කටයුතු කළ යුතු අතර එදින සිට දින 40කට පෙර රැස්වීම පැවැත්වීමට කටයුතු කළ	සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2021/2022 වර්ෂයේදී කිසිදු අනිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නොතිබුණි. නමුත් වාර්ෂික මහා සභා රැස්වීමක් 2021 මාර්තු මාසයේදී පවත්වන ලදී.	පනත ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමාගමේ කොටස් හිමියන් වෙත අනිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට කටයුතු කළ යුතුය.

යුතුය. එසේ වුවද, 2022 මාර්තු 31 දිනට සමාගමේ ශුද්ධ වත්කම් රුපියල් මිලියන 390.45 ක සෘණ අගයක්ව පැවතුණු අතර කළමනාකරණය විසින් පනත ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

- (iii) 133 වගන්තිය එක් එක් ලීන් වර්ෂයකට වරක් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශේෂ පත්‍ර දිනයේ සිට මාස 06 කට වඩා පසු නොවන සහ පූර්ව වාර්ෂික රැස්වීමෙන් පසු මාස 15 කට වඩා පසු නොවන දිනකදී වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විය යුතු වුවත්, එම රැස්වීම 2021 මාර්තු මාසයෙන් පසුව පවත්වා නොතිබුණි.
 - (ඉ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත අදාළ කාර්තුවක් සඳහා ආර්ථික සේවා ගාස්තු ඒ අදාළ කාර්තුවේ අවසානයෙන් පසුව එළඹෙන මාසයේ විසි වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ගෙවිය යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට පනත ප්‍රකාරව සමාගම විසින් 2012 සහ 2013 වර්ෂයන් සඳහා නොගෙවූ ආර්ථික සේවා ගාස්තු රු.3,139,671 ක් විය.
 - (ඊ) 2009 අංක 09 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 04 වගන්තිය ජාතිය ගොඩනැගීමේ බදු අදාළ කාර්තුව අවසානයේ ඉක්බිතිව එළඹෙන මාසයේ විසිවන දින හෝ ඊට පෙර දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට සමාගම විසින් ගෙවිය යුතු 2012 සිට 2019 කාලපරිච්ඡේදය සඳහා වූ ජාතිය ගොඩනැගීමේ බදු වටිනාකම රු. 28,580,611 ක් වන අතර ජාතිය ගොඩනැගීමේ බදු කාලානුරූපීව නොගෙවීම හේතුකොටගෙන එදිනට රු.4,713,899 ක අධිභාර ගෙවීමට පැවතුණි.
- සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය 2021/2022 වර්ෂයේදී කිසිදු අතිවිශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නොතිබුණි. නමුත් වාර්ෂික මහා සභා රැස්වීමක් 2021 මාර්තු මාසයේදී පවත්වන ලදී.
- ආර්ථික සේවා ගාස්තු වගකීම පූර්ව වර්ෂවලින් ඉදිරියට ගෙන එන ලද්දකි.
- 2023/2024 වර්ෂයේදී ජාතිය ගොඩනැගීමේ බද්ද පියවීමට කටයුතු කර ඇති අතර අධිභාර අත්හැරීමට කටයුතු කර ඇති බැවින් පොත් වලින් ඉවත් කළ යුතුය.
- පනත ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහා සභා රැස්වීම් පැවැත්වීමට කටයුතු කළ යුතුය.
- තෛතික තත්ත්වයන් සැලකිල්ලට ගෙන කළමනාකාරිත්වය විසින් මෙම ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
- කොටසක් පමණක් පියවා ඇති බැවින් පනත ප්‍රකාරව ජාතිය ගොඩනැගීමේ බදු කාලානුරූපීව ගෙවීමට කටයුතු කළ යුතුය.

- (උ) 2018 අංක 19 විගණන ගාස්තු ඉන්වොයිස් විගණන ගාස්තු පනත ප්‍රකාරව දරන ජාතික පත්‍රයේ දින සිට දින 30 ක් ගෙවීමට කටයුතු වගණන ගාස්තු නියමිත පරිදි ගෙවීමට විගණන පනත 18 (4) වගන්තිය සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට 2015 අප්‍රේල් 01 සිට 2022 මාර්තු 31 කාලසීමාවට අදාළ රු. 2,180,000 ක විගණන ගාස්තු ගෙවීමට පැවතුණි.
- (ඌ) 2003 ජුනි 02 සමාගම විසින් සකස් කරන ලද සමාගමේ රාජ්‍ය ව්‍යාපාර දිනැති අංක 12 ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික උපායමාර්ගික වකුලේඛයේ අයවැය ද ඇතුළත් උපායමාර්ගික සැලැස්ම, රේඛීය අමාත්‍යාංශය මඟින් රාජ්‍ය ව්‍යවසායකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුවට හෝ ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත සුදුසු පරිදි ඉදිරිපත් කළ යුතු නමුත් සමාගම විසින් 2021/2022 වර්ෂයට අදාළව එවැනි සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.
- (එ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ මාර්ගෝපදේශ යෙහි 2.3 ඡේදය සමාගමේ උපායමාර්ගික සැලැස්ම, ක්‍රියාකාරී සැලැස්ම, වාර්ෂික අයවැය සකස් කර තිබූ නමුත් සමාගම අභ්‍යන්තරයේ වූ විවිධ ගැටළු හේතුවෙන් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.
- (ඵ) 2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර වකුලේඛයේ මෙහෙයුම් අත්පොත
- (i) 6.6 ඡේදය මූල්‍ය ප්‍රකාශන හා කෙටුම්පත් වාර්ෂික වාර්තාව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු නමුත් සමාගම විසින් 2022 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 03 ක් සහ මාස 03 ක ප්‍රමාදයක් සහිතව 2025 සැප්තැම්බර් 18 දිනදීය. එම වර්ෂයට අදාළ කෙටුම්පත් වාර්ෂික වාර්තාව 2025 නොවැම්බර් 30 වන විටත් 2022/2023, 2023/2024, 2024/2025 කාලපරිච්ඡේද සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇත. 2025/2026 ගිණුම් වර්ෂයේ සිට මූල්‍ය වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ වකුලේඛයේ මෙහෙයුම් අත්පොත ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශන නියමිත දිනයන්හිදී විගණනය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

		<p>විගණනයට ඉදිරිපත් කර අවශ්‍යතාවයට නොතිබුණි. එසේම 2023 මාර්තු 31, 2024 මාර්තු 31 හා 2025 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂවල මූල්‍ය ප්‍රකාශන 2026 මාර්තු 10 දින වනවිටත් විගණනයට ඉදිරිපත් නොවීය.</p>	<p>අනුකූල වන බවට සමාගම සහතික වෙමි.</p>
(ii)	4.2 ඡේදය	<p>විගණන හා කළමනාකරණ කමිටු අවම වශයෙන් මාස තුනකට වරක්වත් පැවැත්විය යුතු වුවත් සමාගම විසින් 2021/2022 වර්ෂයට අදාළව එම කමිටුව පවත්වා තිබුණේ වාර 2ක් පමණි.</p>	<p>පිළිතුරු ඉදිරිපත් කර නොමැත. රාජ්‍ය ව්‍යාපාර ව්‍යුහයේ විගණන හා කළමනාකරණ කමිටු පැවැත්වීමට කටයුතු කළ යුතුය.</p>
(ඒ)	2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය		
(i)	4.2.1 ඡේදය	<p>අවම වශයෙන් වසර 03 ක කාලයක් සඳහා අපේක්ෂිත ප්‍රසම්පාදන කටයුතු ඇතුළත් ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කළ යුතු නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට තොරතුරු විගණනයට ඉදිරිපත් නොවීය.</p>	<p>ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව ප්‍රධාන ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කළ යුතුය.</p>
(ii)	3.4.3 ඡේදය	<p>සමාගම විසින් සමාලෝචිත වර්ෂය සඳහා යාවත්කාලීන කරන ලද ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනය පවත්වා නොතිබුණි.</p>	<p>ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනය 2023/2024 වර්ෂයේදී යාවත්කාලීන කිරීමට කටයුතු කර ඇත. ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ප්‍රකාරව යාවත්කාලීන කරන ලද ලියාපදිංචි සැපයුම්කරුවන්ගේ ලේඛනයක් පවත්වා ගත යුතුය.</p>
(iii)	4.2.2 ඡේදය	<p>සමාගම විසින් සමාලෝචිත වර්ෂය සඳහා එක් එක් ප්‍රසම්පාදන ක්‍රියාවන් හි පියවර කාලක්‍රමානුගතව විස්තර කරන ප්‍රසම්පාදන කාලසටහනක් පිළියෙල කර නොතිබුණි.</p>	<p>සමාගම අමාත්‍යාංශය විසින් මහ භාණ්ඩාගාරයේ අනුමැතිය සහිතව නිකුත් කරන ලද ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇත. තවද, නූල් ,ලනු ,රසායනික ද්‍රව්‍ය ආදී අමුද්‍රව්‍ය</p>

සභාපතිවරයාගේ
 මහපෙන්වීම මත
 කර්මාන්තශාලා
 තුනෙහි නිෂ්පාදන
 කටයුතු අඛණ්ඩව
 කරගෙන යාමට
 හැකිවන පරිදි මිලදී
 ගැනීමට කටයුතු
 කර තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 112,074,881 ක අලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අලාභය රු. 89,278,872 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 22,796,009ක පිරිහීමක් නිරීක්ෂණය විය. විකුණුම් පිරිවැය රු.10,479,524 කින් වැඩි වීම , අනෙකුත් ආදායම් රු.9,222,534 කින් අඩු වීම හා විකුණුම් හා බෙදාහැරීමේ වියදම් රු.940,725 කින් වැඩි වීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

2020/2021 වර්ෂයේදී රු. 92,900 ක් වූ නයිලෝන් ටවයින් සහ අනෙකුත් පරීක්ෂණ වාර්තා ගාස්තු සමාලෝචිත වර්ෂයේදී රු. 466,040 වූ අතර එය සියයට 401 කින් වැඩි වී තිබුණි. ඉකුත් වර්ෂයේ කුලී වියදම් සඳහා රු. 2,000,000 ක් වැයකර තිබූ අතර සමාලෝචිත වර්ෂයේදී ඒ සඳහා රු. 2,620,000 ක් වැයකර ඇති අතර එය සියයට 31 කින් වැඩි වීමකි. ඉකුත් වර්ෂයේ රු. 30,718 ක් වූ , විවිධ වියදම් සමාලෝචිත වර්ෂයේදී රු. 156,854 ක් වූ අතර එය සියයට 410 කින් වැඩි වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

- (අ) සමාලෝචිත වර්ෂයේ දල අලාභ අනුපාතය සියයට 25 ක් වන අතර ඉකුත් වර්ෂයේ එම අනුපාතය සියයට 20 ක් වූ අතර පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 5 කින් වර්ධනය වී තිබුණි. ඒ අනුව සමාගමේ විකුණුම් පිරිවැය, විකුණුම් ආදායම ඉක්මවා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ ශුද්ධ අලාභ අනුපාතය සියයට 46 ක් වන අතර ඉකුත් වර්ෂයේ එම අනුපාතය සියයට 36 ක් වූ අතර පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 10 කින් වර්ධනය වී තිබුණි. සමාගමේ වෙනත් ආදායම් සියයට 39 කින් අඩු වී හා ණය පොළී වියදම සියයට 22 කින් වැඩි වී තිබුණි.
- (ඇ) ප්‍රශස්ත ජංගම අනුපාතය 2:1 ක් විය යුතු වුවත් 2021/2022 වර්ෂයේ මෙම අනුපාතය 0.37 ක් වීමෙන් කෙටි කාලීන වගකීම් පියවීමට ජංගම වත්කම් ආවරණය නොවන බව නිරීක්ෂණය විය
- (ඈ) ප්‍රශස්ත ක්ෂණික අනුපාතය 1:1 විය යුතු වුවත් සමාගමේ එම අනුපාතය 0.15 ක් වීමෙන් කෙටිකාලීන වගකීම් පියවීමටද නොහැකි වී ඇති බවද ඉකුත් වර්ෂයේ එම අනුපාතය 0.21 ක් වීමෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව එම අනුපාතය පිරිහී ඇති බවද නිරීක්ෂණය විය.
- (ඉ) මුදල් අනුපාතය ද්‍රවශීලතා මිණුමක් වන අතර සමාගමේ මුදල් අනුපාතය 0.03 වන බැවින් කෙටිකාලීන වගකීම් ආවරණය කිරීමට සමාගමට හැකියාවක් නොමැති බැවින් කාරක ප්‍රාග්ධන ගැටළුවක් පවතින බව නිරීක්ෂණය විය.
- (ඊ) දිගුකාලීන ණය ප්‍රාග්ධන අනුපාතය 1 වඩා වැඩි වන විට සමාගමේ හිමිකම් ප්‍රාග්ධනයට සාපේක්ෂව ණය ප්‍රාග්ධනය වැඩි වන බැවින් ආයතනය ණය ප්‍රාග්ධනය මත රඳා පවතින බවත් හා අඛණ්ඩ පැවැත්ම පිළිබඳ අවධානමක්

පවතින බවත් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ ණය ප්‍රාග්ධන අනුපාතය 6.5 ක් වන අතර ඉකුත් වර්ෂයේ එම අනුපාතය 3.8 ක් වීමෙන් පෙර වසරට සාපේක්ෂව මූල්‍ය ගැටළු තවදුරටත් වර්ධනය වී ඇති බවට නිරීක්ෂණය විය.

- (උ) තොග පිරිවැටුම් දින සහ ණයගැති පිරිවැටුම් දින ගණන පිළිවෙලින් දින 60 ක් සහ දින 20 ක් වන අතර පෙර වර්ෂයේ එම අනුපාතයන් පිළිවෙලින් දින 78 ක් හා දින 22 ක් විය. ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂව එම කාලය අඩු වී ඇති බැවින් තොග විකුණුම් බවට පත්වීමේ සහ ණයගැතියන්ගෙන් මුදල් ලැබීම පෙර වසරට සාපේක්ෂව යහපත් තත්වයක පවතින බවට නිරීක්ෂණය විය.
- (ඌ) සමාලෝචිත වර්ෂයේ ණයහිමි පිරිවැටුම් දින ගණන 118 ක් වන අතර එය පෙර වර්ෂයේ දින 99 ක් විය. ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂ සමාගම වෙළඳ ණයහිමියන් වෙත ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ගැටළු පැන නැගී ඇති බව නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>මහා භාණ්ඩාගාර ඇප මත සමාගම විසින් ලංකා බැංකුව වෙතින් එකතුව රු. 28,785,649 ක් වූ ණය මුදල් දෙකක් වැටුප් ගෙවීම සඳහා, 2021 මාර්තු 31 න් අවසන් වර්ෂය තුළ ලබාගෙන තිබූ අතර, වර්ෂ කිහිපයකට පෙර ලබා ගත් රු. 50,000,000 ක ණය මුදලින් රු. 8,732,989 ක් වූ කාලීන ණය මුදලක් 2021 මාර්තු 31 දිනට ගෙවීමට පැවතුනි. ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රු. 59,328,095 ක් වූ ණය මුදලකින්, රු. 39,571,983 ක් 2021 මාර්තු 31 න් අවසන් වර්ෂය තුළ දී ද ඉතිරි ණය මුදල වන රු. 19,756,112 ක වටිනාකම 2022 මාර්තු 31 න් අවසන් වර්ෂය තුළ දී ලබාගෙන තිබුණි. මීට අමතරව 2019 මාර්තු 31 න් අවසන් වර්ෂයේ දී රු. 54,828,182 ක් වූ ඇසුරුම් ණය මුදලක් ලංකා බැංකුවෙන් ලබාගෙන තිබුණි. මෙම ලබාගත් මුළු ණය සඳහා සමාලෝචිත වර්ෂයේදී රු. 101,057 ක කාලීන ණය වාරිකයක් හා එකතුව රු. 5,792,025 ක් වූ ණය පොළියක් පමණක් ගෙවා තිබුණි. 2022 මාර්තු 31 දිනට රු. 10,919,657 ක් වූ ණය පොළී වටිනාකමක් ලංකා බැංකුවට ගෙවිය යුතුව පැවතුණි.</p>	<p>විගණන වාර්තාවේ දක්වා ඇති ණය සහ පොළී ශේෂයන් මූල්‍ය ප්‍රකාශයන් තුළ ඇතුළත් අගයන් හා එකඟ වේ.</p>	<p>ණය සඳහා වන වාරික මුදල් නියමිත දිනට ගෙවිය යුතුය.</p>

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) යාපනය කර්මාන්තශාලාවට අදාළ සේවකයින් 80 ක් පමණක් අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇතුළත්වී තිබුණි. පසුව පවරා ගන්නා ලද ලුණුවිල සහ වීරවිල කම්හල්වලට අදාළ සේවක මණ්ඩල සඳහා අනුමැතිය ලබාගෙන නොතිබුණි. ඒ අනුව අනුමත කාර්යය මණ්ඩලය තුළ ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 3 ක් සම්බන්ධයෙන් සේවකයින් 5 ක් ද, ද්විතියික මට්ටමේ තනතුරු 7 කට අදාළව සේවකයින් 17 ක් ද සහ ප්‍රාථමික මට්ටමේ තනතුරු 5 කට අදාළව සේවකයින් 175 ක් ද වශයෙන් මුළු සේවකයින් 197 ක් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ස්ථිර පදනම මත සේවයේ නිරත වන බව නිරීක්ෂණය විය. තවද, ස්ථිර පදනම මත අනුමත කාර්යය මණ්ඩලය තුළ ඇතුළත් වූ තනතුරු 4 ක සේවකයින් 21 ගේ අතිරික්තයක් පැවතුණ ද, සමාගම විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් කාර්යය මණ්ඩලය සංශෝධනය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p>	<p>කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය පසුව ලබාගැනීම මත සමාගමේ අවශ්‍යතාවයට අනුරූපීව බඳවා ගැනීම් සිදුකර තිබුණි. නමුත් වීරවිල හා ලුණුවිල කර්මාන්තශාලා සඳහා අනුමැතිය තවදුරටත් ලැබී නොමැති අතර යාපනය කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩලය සඳහා පමණක් අනුමැතිය ලැබී ඇත.</p>	<p>සමාගම විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් කාර්යය මණ්ඩලය සංශෝධනය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p>
<p>(ආ) සමාගමේ 2021 වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇතුළත් නොවූ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු දෙකක් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවකයින් දෙදෙනෙකු බඳවාගෙන තිබුණු අතර, ප්‍රාථමික මට්ටමේ තනතුරු දෙකකට අදාළව සේවකයින් හතර දෙනෙකු තාවකාලික පදනම මත බඳවාගෙන තිබුණි.</p>	<p>කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය පසුව ලබාගැනීම මත සමාගමේ අවශ්‍යතාවයට අනුරූපීව බඳවා ගැනීම් සිදුකර තිබුණි. නමුත් වීරවිල හා ලුණුවිල කර්මාන්තශාලා සඳහා අනුමැතිය තවදුරටත් ලැබී නොමැති අතර යාපනය කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩලය සඳහා පමණක් අනුමැතිය ලැබී ඇත.</p>	<p>සමාගම විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් කාර්යය මණ්ඩලය සංශෝධනය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p>

<p>(ඇ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට අභ්‍යන්තර විගණකවරයකු සේවයේ නියුතුව සිටියද එම තනතුර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවාගෙන කාර්යය මණ්ඩලය තුළට ඇතුළත් කර ගැනීමට සමාගම කටයුතු කර නොතිබුණි.</p>	<p>සමාගමේ සභාපති අභ්‍යන්තර විගණක වරයා 2021/2022 වර්ෂය තුළදී අභ්‍යන්තර විගණන තනතුර සඳහා අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කර තිබුණද තවදුරටත් අනුමැතිය ලැබී නොමැත</p>	<p>අභ්‍යන්තර විගණක තනතුර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ගැනීමට කටයුතු කළ යුතුය.</p>
--	--	--